

සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ වල සියලුම විභාග අපේක්ෂකයින් වෙත කෙරෙන විශේෂ නිවේදනය

හිතවත් ශිෂ්‍ය ශිෂ්‍යාවනි,

- විභාග කාල සීමාව තුළ විශ්වවිද්‍යාලය මගින් සපයනු ලබන නේවාසිකාගාර පහසුකම් ලබා ගැනීම සඳහා මේ වන විටත් අදාළ පීඨයන් මගින් ඔබ වෙත සපයා ඇති සබැඳියන් (links) භාවිතා කොට නියමිත දිනට පෙර
01. අයදුම් කිරීමත්,
02. ඔබගේ වත්මන් සෞඛ්‍යය තත්වය නිවැරදිව ප්‍රකාශ කිරීමත් අත්‍යාවශ්‍ය වේ.
වත්මන් සෞඛ්‍යය තත්වය නිවැරදිව ප්‍රකාශ කිරීම සඳහා “University of Kelaniya - COVID-19 Risk Assessment Survey” යන google පෝරමය භාවිතා කරන්න. ශ්‍රී ලංකා රජයේ නීතියට අනුව, COVID 19 විමසීම් සම්බන්ධයෙන් ඔබේ දැනුමට අනුව සත්‍ය හා නිවැරදි තොරතුරු සැපයීම අනිවාර්ය වේ. නියමිත දිනයට පෙර අයදුම් නොකරන හා/හෝ වත්මන් සෞඛ්‍යය තත්වය නිවැරදිව ප්‍රකාශ නොකරන සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් සැලසිය නොහැකි බව කරුණාවෙන් සලකන්න.
- ඔබ විසින් සපයනු ලබන තොරතුරු ඔබගේ පීඨය, විශ්වවිද්‍යාලීය වෛද්‍ය මධ්‍යස්ථානය මගින් ඇගයීමට ලක් කෙරෙන අතර එම නිර්දේශ හා පවතින ඉඩ පහසුම් මත පදනම්ව සියලුම අයදුම් කරුවන් සඳහා නේවාසිකාගාර/ කාමර වෙන් කිරීම සිදු කෙරේ. එසේ වෙන් කරනු ලබන නේවාසිකාගාර/ කාමර යලි කිසිදු හේතුවක් මත වෙනස් කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.
- විභාග කාල සීමාව තුළ ඔබ පිළිපැදිය යුතු සෞඛ්‍යය පිළිවෙත් පිළිබඳව විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමා විසින් කරනු ලබන විශේෂ පැහැදිලි කිරීමක් <https://drive.google.com/drive/folders/1ogedN1dJ7CKf8cC4-C3z-w9k5-Fb7thk> හරහා නැරඹිය හැකිය. කරුණාකර එය ඉතා අවධානයෙන් පරිශීලනය කරන්න.
- පවතින වාතාවරණය මත නේවාසිකාගාර තුලට සිසුන් ඇතුළත් කිරීම ඉතා සුපරීක්ෂාකාරීව කළ යුතු බැවින් එහිදී යම් යම් ප්‍රමාදයන් ඇති විය හැකිය. එම අවස්ථාවන් වලදී ඉවසීමෙන් හා සංයමයෙන් යුතුව ක්‍රියා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
- විශ්වවිද්‍යාලය විසින් සම්මත කරන ලද COVID-19 මාර්ගෝපදේශ ඔබේ කාරුණික අවධානය සඳහා මෙහි අමුණා ඇති අතර ඔබ සැමවිටම එම මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතුය (Annexure 1).
- විභාග කාලය තුළ විභාග අපේක්ෂකයින් බාහිර සමාජය සමඟ ඔවුන්ගේ සම්බන්ධතා / නිරාවරණය උපරිම ලෙස සීමා කළ යුතුය.
- නේවාසිකාගාර පහසුකම් හිමි විභාග අපේක්ෂකයින්, තමන්ගේ විභාගවලට සහභාගී වීමේදී හැර නේවාසිකාගාරයෙන් පිටව නොයන ලෙසට තරයේ අවවාද කරනු ලැබේ. රාත්‍රී 8 න් පසු කිසිම හේතුවක් මත නේවාසිකාගාර තුලට ඇතුළත් කර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.
- නේවාසිකාගාර පහසුකම් හිමි වන විභාග අපේක්ෂකයින්, නේවාසිකාගාරවලට ඇතුළත් වීමේදී, විභාගවලට සහභාගී වී නැවත පැමිණීමේදී තම තමන්ගේ අන්‍යන්‍යතාවය සෑම විටම තහවුරු කළ යුතුය.
- විභාග අපේක්ෂකයින් නේවාසිකාගාරවලට ඇතුළත් වීමේදී සහ විභාගවලට සහභාගී වීමට පෙර ඔවුන්ගේ පෞද්ගලික සුවතාවය ගැන සැලකිලිමත් විය යුතුය. නේවාසිකාගාරවලට ඇතුළත්වීමේදී, නේවාසිකාගාරවල රැඳී සිටියදී සහ/හෝ විභාගවලට සහභාගී වීමේදී කිසියම් සිසුවෙකුට COVID 19 බවට සැක සහිත රෝග ලක්ෂණ දැනේ නම්, ඔවුන් විශ්වවිද්‍යාල / පීඨ පරිශ්‍රයට පිවිසීමට පෙර වහාම විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයට සහ අදාළ පීඨ කායරාලයට දුරකථන ඇමතුමකින් දැනුම් දිය යුතුය.

- විභාග කාල සීමාව තුළ කිසියම් විභාග අපේක්ෂකයෙක් පහත සඳහන් කවර හෝ තත්වයකට මුහුණ දුන හොත් වහාම දුරකථන ඇමතුමක් මගින් විශ්වවිද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයට හා පීඨ කායරාලයට දැනුම් දිය යුතුය.
 01. ඔබ COVID 19 රෝගියෙකු ලෙස තහවුරු වුව හොත් හෝ සැක කළහොත්
 02. තහවුරු කරන ලද හෝ සැක කරන ලද COVID-19 රෝගියෙකුගේ සමීප සම්බන්ධතාවයක් ලෙස ඔබ හඳුනාගෙන තිබේ නම්
 03. ඔබට හෝ ඔබේ පවුලේ සාමාජිකයින්ට නිරෝධායනය කිරීමට උපදෙස් දෙන්නේ නම්
- විභාග කාල සීමාව තුළදී පීඨ පරිශ්‍රයේ සහ නේවාසිකාගාර පරිශ්‍රයන්හි සියලු ආකාරයේ රැස්වීම් සහ කණ්ඩායම් අධ්‍යයන සැසි දැඩි ලෙස තහනම්ය. එසේම, සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ඔවුන්ගේ සංවරණයන් දැඩි ලෙස සීමා කළ යුතුය.
- සියළුම විභාග අපේක්ෂකයින් සෑම විටම සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු අතර ශල්‍ය මුහුණු ආවරණයක් නිසි ලෙස පැළඳීම අත්‍යවශ්‍ය වේ.
- විභාග අපේක්ෂකයින්ට තමාට අදාළ විභාග සඳහා පමණක් පීඨ පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ඇත. පීඨ පරිශ්‍රය තුළ නිකරුණේ ගැවසීම සපුරා තහනම්ය.
- විභාග අපේක්ෂකයින් විභාග ආරම්භ කිරීමට අවම වශයෙන් විනාඩි 30 කට පෙර විභාග ශාලාවට වාර්තා කළ යුතුය.
- විභාග කාල සීමාව තුළ සෞඛ්‍ය හා ආරක්ෂිත පියවරක් ලෙස විභාග අපේක්ෂකයින්ට තම බෑග් (බැක්පැක්, අත් බෑග් ආදිය) හෝ වෙනත් අනවශ්‍ය බඩු බාහිරාදිය පීඨ පරිශ්‍රයට ගෙන ඒමට අවසර නැත.
- විභාග අපේක්ෂකයින් සෑම විභාගයකින් පසු විභාග ශාලාවෙන්, පීඨ පරිශ්‍රයෙන් වහාම පිටවිය යුතුය.
- සියලුම විභාග අපේක්ෂකයින් නේවාසිකාගාරවල සහ පීඨ /විශ්ව විද්‍යාල පරිශ්‍රයන්හි රැඳී සිටින කාලය තුළ විශ්ව විද්‍යාල COVID 19 මාගෙර්පදේශ දැඩි ලෙස අනුගමනය කළ යුතුය.විශ්ව විද්‍යාල COVID 19 මාගෙර්පදේශ වලට සිසුන් අනුගත වීම නිරීක්ෂණය කිරීම සඳහා සියලුම ආචාර්ය වරුන්ට, ශිෂ්‍ය උපදේශකයින්ට, නේවාසිකාගාර පාලකවරුන්ට, සහකාර ශිෂ්‍ය උපදේශකයින්ට, විශ්ව විද්‍යාල මාණ්ඩලවරුන්ට, නේවාසිකාගාර උප පාලකවරුන්ට, ආරක්ෂක නිලධාරීන්ට බලය ඇත. විශ්ව විද්‍යාල COVID 19 මාගෙර්පදේශයන්ට අනුකූල වීමට අපොහොසත් වීම, අධ්‍යයන වෂරයේ ඉතිරි විභාග වලට පෙනී සිටීම සඳහා නුසුදුස්සකු වීමට හේතු විය හැකිය.

අධ්‍යක්ෂ / ශිෂ්‍ය කටයුතු
 21/01/2021